




No SF-2024-10-R

වර්ෂ 2024 ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා දිගු කාලීන, මාසික හා සතිපතා වර්ෂාපතන අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සෘතුමය අනාවැකිකරන අංශය මගින් 2024 ඔක්තෝම්බර් 03 වන දින නිකුත් කරන ලදී.

2024 ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා වන මෙම සෘතුමය අනාවැකිය, පවතින ගෝලීය දේශගුණ සාධක මෙන්ම ගෝලීය දේශගුණ ආකෘති අනාවැකි වලට සහ පවත්නා වායුගෝලීය තත්ත්වයන්ට අනුව සකස්කර ඇත. ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශ මොඩලයන්ට අනුව ඉදිරි මාස කිහිපය තුළ මුහුදු මතුපිට උෂ්ණත්ව (SST) අගයන් උදාසීන එල්නිනෝ අගය පරාසයේ පවතී. එසේම තවදුරටත් ඉදිරි මාස කිහිපය තුළදී ලානිනා තත්ත්වයක් වර්ධනය වුවද එය ප්‍රභලත්වයෙන් අඩු මෙන්ම කෙටි කාලීන වනු ඇතැයි අපේක්ෂා කරයි. ඉන්දියානු සාගර කලාපයේ පවත්නා උදාසීන ඉන්දියානු සාගර ද්වීථුවය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පරාමිතීන් ශ්‍රී ලංකාවේ දේශගුණය සඳහා බලපෑම් ඇති කරන අතර ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සහ උෂ්ණත්ව විචලනයන් සඳහා බලපෑම් ඇති කල හැකි කලාපීය සහ ගෝලීය සාධකයන් මෙන්ම කලාපයේ අන්තර් සෘතුමය විචල්‍යතාවයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතුය.

2024 ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා සෘතුමය වර්ෂාපතනය අනාවැකිය






රූපය 01: 2024 ඔක්තෝම්බර්-දෙසැම්බර් සෘතුමය වර්ෂාපතන අනාවැකිය

2024 ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකි අතර අම්පාර මඩකලපුව දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යයට මඳක් අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි.

ඔක්තෝම්බර් මාසය තුළදී ලානිනා තත්ත්වය ස්ථාපිත වුවහොත් මූලතිවු, ත්‍රිකුණාමලය, වවුනියා, කිලිනොච්චි, සහ යාපනය යන දිස්ත්‍රික්ක වලද වර්ෂාපතනය දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු විය හැකිය.


එසේම ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වල අඩු පීඩන කලාප හෝ පීඩන අවපාත වර්ධනය වීමේ හැකියාවක් ඇති අතර එසේ වුවහොත් වර්ෂාපතනය ඉහල යා හැකිය.

2024 ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා මාසික වර්ෂාපතන අනාවැකි

මාසය	වර්ෂාපතන අනාවැකිය
<p>2024 ඔක්තෝම්බර්</p> 	<p>2024 ඔක්තෝම්බර් මාසය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට, එනම් මෙම මාසය තුළ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන වර්ෂාපතනයට, ආසන්න වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකිය.</p> <p>මෙම මාසයේ විශේෂයෙන් අග භාගයේ දිවයින ආසන්නයේ අඩු පීඩන කලාප සහ පීඩන අවපාත ඇති වීමට ඉඩ ඇති බැවින් ඒසේ වුවහොත් වර්ෂාපතනය වැඩි වීමේ ප්‍රවණතාවයක්ද පවතී.</p>
<p>2024 නොවැම්බර්</p> 	<p>2024 නොවැම්බර් මාසය තුළ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට, එනම් මෙම මාසය තුළ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන වර්ෂාපතනයට ආසන්න වර්ෂාපතනයකුත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යයට අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකිය.</p> <p>ඔක්තෝම්බර් මාසය තුළදී ලානිතා තත්ත්වය ස්ථාවර වුවහොත් මුලතිවු, ත්‍රිකුණාමලය, වවුනියා, කිලිනොච්චි, යාපනය, පොලොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලද වර්ෂාපතනය දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු විය හැකිය.</p> <p>මෙම කාලය තුළ අඩු පීඩන කලාප හෝ පීඩන අවපාත වර්ධනය වීමේ හැකියාවක් ඇති අතර එසේ වුවහොත් වර්ෂාපතනය ඉහල යා හැකිය.</p>
<p>2024 දෙසැම්බර්</p> 	<p>2024 දෙසැම්බර් මාසය සඳහා ගෝලීය ආකෘතිමය අනාවැකි වලට අනුව මුලතිවු සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයකුත්, මුලතිවු සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යයට අඩු වර්ෂාපතනයකුත් ඇති වීමේ හැකියාවක් පවතී.</p> <p>කෙසේ වුවද මෙම කාලය තුළ සුළිකුණාටු සහ තරංගාකාර කැළඹිලි ඇති වීමටද ඉඩ ඇති බැවින් එසේ වුවහොත් වර්ෂාපතනය වැඩි වීමේ ප්‍රවණතාවයක්ද පවතී.</p>

රූපය 02: 2024 ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා මාසික වර්ෂාපතන අනාවැකිය

2024 ඔක්තෝම්බර් මාසය සඳහා සතිපතා වර්ෂාපතන අනාවැකිය

සතිපතා වර්ෂාපතන අනාවැකිය මූලාශ්‍රය- NCMRWF යාවත්කාලීන කිරීම-2024 සැප්තැම්බර් 26		
NCMRWF ERP Forecast Precipitation Anomaly (mm/day) Week-1: 27Sep-03Oct Issued on 26Sep2024	2024 සැප්. 27- ඔක්. 03	<ul style="list-style-type: none"> ● බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල සමහර කොටස් වල දිගුකාලීන සාමාන්‍යයට (එනම් මෙම සතිය තුළ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන වර්ෂාපතනයට) වඩා අඩු වර්ෂාපතනයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය.
NCMRWF ERP Forecast Precipitation Anomaly (mm/day) Week-2: 04Oct-10Oct Issued on 26Sep2024	2024 ඔක්. 04-10	<ul style="list-style-type: none"> ● දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය.
NCMRWF ERP Forecast Precipitation Anomaly (mm/day) Week-3: 11Oct-17Oct Issued on 26Sep2024	2024 ඔක්. 11-17	<ul style="list-style-type: none"> ● බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වල දිගුකාලීන සාමාන්‍යයට (එනම් මෙම සතිය තුළ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන වර්ෂාපතනයට) වඩා වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇති විය හැකිය.
NCMRWF ERP Forecast Precipitation Anomaly (mm/day) Week-4: 18Oct-24Oct Issued on 26Sep2024	2024 ඔක්. 18-24	<ul style="list-style-type: none"> ● දිවයිනේ බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව පළාත් වල සමහර කොටස් වල දිගුකාලීන සාමාන්‍යයට (එනම් මෙම සතිය තුළ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන වර්ෂාපතනයට) වඩා වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය. නැගෙනහිර පළාතේ සමහර කොටස් වල දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇති විය හැකිය.

රූපය 03: 2024 ඔක්තෝම්බර් මාසය සඳහා සතිපතා වර්ෂාපතන අනාවැකිය

වායුගෝලයේ දෛනිකව සිදුවන වෙනස්වීම්, මැඩන්ජුලියන් දෝලනය (Madden Julian Oscillation-MJO) වැනි සෘතුන් තුළ සිදුවන දෝලනයන්, අඩු පීඩන කලාප, පීඩන අවපාතයන් මෙන්ම වායුගෝලයේ ඇතිවන තරංගාකාර කැලඹීලි හේතුවෙන් මෙම දිගු කාලීන අනාවැකි වෙනස් වීමට ඉඩ ඇත.

(දිස්ත්‍රික් මට්ටමින් දිගු කාලීන සාමාන්‍යය (මධ්‍යන්‍ය) වර්ෂාපතන අගයන් ඇමුණුම -1 හි දක්වා ඇත)

පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා අවධානය යොමු කළ යුතුය.

- ආන්තික කාලගුණික තත්ත්ව පිළිබඳව සහ ජල කළමනාකරනය පිළිබඳව ඒ හා සම්බන්ධ ආයතන මගින් ලබා දෙනු ලබන උපදෙස් සහ සිදු කරනු ලබන දැනුවත් කිරීම් පිළිබඳව මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
- විශේෂයෙන් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී, අකුණු සහ තාවකාලික තද සුළං සමඟ ඇතිවන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
- එසේම මෙම කාලය තුළ අඩු පීඩන කලාප, පීඩන අවපාත සහ සුළිකුණාටු ඇතිවීමේ හැකියාවක් පවතී.

ඇමුණුම-1

ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා දිස්ත්‍රික් සාමාන්‍යය වර්ෂාපතනය

(අවුරුදු 30 සාමාන්‍යය (1981-2010))

දිස්ත්‍රික්කය	ඔක්තෝම්බර් මාසය සඳහා සාමාන්‍යය වර්ෂාපතනය (mm)	නොවැම්බර් මාසය සඳහා සාමාන්‍යය වර්ෂාපතනය (mm)	දෙසැම්බර් මාසය සඳහා සාමාන්‍යය වර්ෂාපතනය (mm)
කොළඹ	385.3	368.1	171.3
කළුතර	452.9	384.5	232.9
ගාල්ල	401.5	341.6	221.6
මාතර	310.5	329.5	192.7
හම්බන්තොට	157.2	230.8	144.0
අම්පාර	160.0	289.6	318.7
මඩකලපුව	172.3	326.8	371.1
ත්‍රිකුණාමලය	170.2	334.1	310.1
මුලතිව්	170.3	333.9	250.9
යාපනය	194.1	348.4	232.7
කිලිනොච්චි	177.5	340.3	240.3
මන්නාරම	161.1	266.5	188.3
පුත්තලම	212.1	234.6	107.0
ගම්පහ	362.8	319.3	120.0
කෑගල්ල	451.9	381.2	154.2
රත්නපුර	368.4	365.5	218.7
මොණරාගල	214.0	293.3	221.2
බදුල්ල	248.5	335.4	324.3
පොළොන්නරුව	196.6	290.1	328.8
වවුනියා	188.5	273.6	225.2
අනුරාධපුර	200.0	249.2	208.1
කුරුණෑගල	273.4	270.1	122.0
මාතලේ	242.0	336.5	340.3
මහනුවර	294.3	318.1	258.0
නුවර එළිය	313.5	303.2	220.9

වගුව-01 ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළ සාමාන්‍යය (1981-2010) වර්ෂාපතනය දිස්ත්‍රික් මට්ටමින්.

එක් එක් දිස්ත්‍රික්කවල ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළ සාමාන්‍යය (අවුරුදු 30 ක මධ්‍යන්‍ය (1981-2010)) වර්ෂාපතනය වගුව-01 හි දක්වා ඇත.